

අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය

ලංසු සඳහා ආරාධනය

ආහාර සැපයීම සඳහා ලංසු කැඳවීම

ප්‍රධාන කාර්යාලය සහ මධ්‍යස්ථාන

01. අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ බස්නාහිර පළාත් නිවාරණ, ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානය, නවදිගන්ත නිවාරණ, ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානය, මධ්‍යම පළාත් නිවාරණ, ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානය, දකුණු පළාත් නිවාරණ, ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානය සඳහා රසවත්භාවයෙන් සහ ගුණාත්මකභාවයෙන් යුත් පිසින ලද ආහාර හා කෙටි ආහාර සැපයීමට පළපුරුදු ආහාර සැපයුම්කරුවන්ගෙන් මිලගණන් කැඳවනු ලැබේ. සැපයුම්කරුවන් විසින් රු.30,000/- ක තැන්පතුවක් තැබිය යුතුවේ.

01.1 එසේම රාජගිරියේ පිහිටි ප්‍රධාන කාර්යාලයේ පැවැත්වෙන පුහුණු වැඩසටහන් සඳහා පැකට් කරන ලද දඬුවම් ආහාර සහ කෙටි ආහාර සැපයීමට මිල ගණන්ද කැඳවනු ලැබේ. සැපයුම්කරුවන් විසින් රු.20,000/- ක තැන්පතුවක් තැබිය යුතුවේ.

02. සම්පූර්ණ කරන ලද ලංසු කැඳවුම්පත් කට්ටලයක් පහත ස්ථානයන් මගින් 2020.10.05 දින සිට 2020.10.26 දින දක්වා සතියේ (වැඩකරන) දිනයන්හි පෙ.ව. 9.00 සිට ප.ව. 3.00 දක්වා කාලය තුළදී ආපසු නොගෙවනු ලබන රුපියල් 1000.00ක තැන්පත් මුදලක් ගෙවීමෙන් මිලදී ගත හැක

1. අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය, නො: 383, කෝට්ටේ පාර, රාජගිරිය.
2. දකුණු පළාත් නිවාරණ, ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානය, අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය, උණවටුන.
3. බස්නාහිර පළාත් නිවාරණ, ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානය අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය, 173/2, ශාන්ති මාවත කොස්වත්ත, තලංගම.
4. නවදිගන්තය ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානය, අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය, මාහේන්වත්ත, උරාපොළ, නිට්ටඹුව.
5. මධ්‍යම පළාත් ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානය, අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය, මාම්පිටිය වත්ත, හන්දෙස්ස, මහනුවර.

03. නිසිපරිදි සම්පූර්ණ කරන ලද ලංසු පිටපත් දෙකකින් යුතුව අදාළ ප්‍රසම්පාදන කමිටුව වෙත 2020.10.27 වන දින ප.ව. 12.00 ට හෝ ඊට පෙර ලැබෙන සේ ඉදිරිපත් කළ යුතු අතර ලංසුපත් මුල්පිටපත හා අනුපිටපත යනුවෙන් සඳහන් කර වෙන් වෙන්ව කවර දෙකක බහා එම කවර දෙක එක් ලිපි කවරයක බහා ලිපි කවර තුනෙහිම ඉහළ වම් කෙළවරේ ප්‍රධාන කාර්යාලය/බස්නාහිර පළාත් ප්‍ර. හා පු. මධ්‍යස්ථානය/නවදිගන්තය ප්‍ර. හා පු. මධ්‍යස්ථානය/දකුණු පළාත් ප්‍ර. හා පු. මධ්‍යස්ථානය/

මධ්‍යම පළාත් ප්‍ර. හා ප්‍ර. මධ්‍යස්ථානය සඳහා ආහාර සැපයුම යනුවෙන් සඳහන් කර මුද්‍රා තබා ප්‍රධාන කාර්යාලයේ තබා ඇති ටෙන්ඩර් පෙට්ටියට බහාලීම හෝ ලියාපදිංචි තැපෑලෙන් අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය, අංක 383, කෝට්ටේ පාර, රාජගිරිය යන ලිපිනයට යොමුකිරීම සිදුකළ යුතුය. මුදල් ගෙවන ලද රිසිට් පත හෝ එහි ඡායාපිටපතක් අයදුම්පත සමඟ අමුණා එවන ලෙස දන්වා සිටිමි.

- 04. අනුපිටපත මුල්පිටපතෙහි සහතික කරන ලද ඡායාපිටපතක් විය යුතුය.
- 05. 2020.10.27 වන දින ප.ව.12.00 ට ආහාර සැපයීමේ ටෙන්ඩර්පත් අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ රැස්වීම් ශාලාවේදී විවෘත කරනු ලබන අතර ලංසුකරුවන් හෝ ඔවුන්ගේ බලයලත් නියෝජිතයින්ට එම අවස්ථාවට සහභාගි විය හැක.
- 06. අසම්පූර්ණ සහ ප්‍රමාද වී ලැබෙන ලංසුපත් ප්‍රතික්ෂේප කරනු ලබන අතර ලංසු භාරගැනීමේ හෝ ප්‍රතික්ෂේප කිරීමේ බලය අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ ප්‍රසම්පාදන කමිටුව සතුවේ.

සභාපති
ප්‍රසම්පාදන මණ්ඩලය
අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය
383, කෝට්ටේ පාර
රාජගිරිය.